

**ශීර්ෂය - 19 පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය**

**1. මූල්‍ය ප්‍රකාශන**

**1.1 තත්ත්වගණනය කළ මතය**

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ 2021 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශවලින් සමන්විත 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2022 මැයි 31 දින ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2022 ජූනි 15 දින ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2021 දෙසැම්බර් 31 දිනට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

**1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම**

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ. ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

**1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම**

පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව හා 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 38 වගන්තියේ සඳහන් විධිවිධානවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ප්‍රධාන ගණන්දීමේ නිලධාරී සහතික වියයුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

**1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම**

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකාධිපති වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේ දී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුවත් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානාධිකාරයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළ දී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ප්‍රධාන ගණන්දීමේ නිලධාරී දැනුවත් කරන ලදී.

**1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව**

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

(අ) විගණනය වෙත ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන පහත සඳහන් විගණන නිරීක්ෂණ අනුව ඉකුත් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන අනුව අනුරූපී වී නොතිබුණි.

විගණන නිරීක්ෂණ -----	ඡේදයට යොමුව -----
(i) සංසන්දනාත්මක සංඛ්‍යාවල අදාළ ගැලපුම් සිදු කිරීම	1.6.1 (ආ)
(ii) දේපල පිරිසත හා උපකරණ	1.6.2 (අ)
(ආ) ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මා විසින් කර තිබුණු නිර්දේශ ක්‍රියාත්මක කර තිබුණි.	

**1.6 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම**  
-----

**1.6.1 මූල්‍ය ප්‍රකාශන වක්‍රලේඛ විධිවිධානවලට අනුකූල නොවීම**  
-----

රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව විසින් 2021 නොවැම්බර් 26 දින නිකුත් කළ රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 2021/03 ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතුව තිබුණත්, එම අවශ්‍යතාවයන්ගෙන් බැහැර වූ අවස්ථා පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය -----	ප්‍රධාන ගණන්දීමේ නිලධාරියාගේ අදහස් දැක්වීම -----	නිර්දේශය -----
(අ) මාර්ගෝපදේශයෙහි 3.1 ඡේදය ප්‍රකාරව 2021 වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන CIGAS මගින් උත්පාදනය කරන ලද ශේෂ පිරික්සුම භාවිතා කරමින් පිළියෙල කළ යුතු වුවත්, ආයතනයේ ශේෂ පිරික්සුමට අනුව රු.161,195,000 ක් වූ අග්‍රිම ලැබීම් මූල්‍ය කාර්යසාධන ප්‍රකාශයෙහි ඒසීඒ - 3 ආකෘතියෙහි රු.163,963,183 ක් ලෙස දක්වා තිබීම හේතුවෙන් රු.2,768,183 ක අග්‍රිම ලැබීම්වල හා අග්‍රිම ශේෂයේ වෙනසක් විය.	රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ අනුව CIGAZ වෙබ් යෙදවුම පද්ධතියෙන් ලබා ගත් අවසාන භාණ්ඩාගාර ගිණුම් ප්‍රකාශන අනුව අවසාන ගිණුම් පිළියෙල කර ඇත. ඒ අනුව වෙනස් අගයක් නිරීක්ෂණය නොවුණි.	රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ අනුව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල වාර්තා කිරීමේ පදනම යටතේ ඡේද අංක 07 හි “ 2021 වසර සඳහා මූල්‍ය ප්‍රකාශන ආකෘතිවල සිදු කරන ලද වෙනස්කම් අනුව 2020 වසර සඳහා සංසන්දනාත්මක සංඛ්‍යාවලට අදාළ බලපෑම් සිදුකර ඇත.” යනුවෙන් සඳහන්ව පසුගිය	2021 වර්ෂයට සාපේක්ෂව 2020 වර්ෂයේ අදාළ සංඛ්‍යා මූල්‍ය ප්‍රකාශන තුළ ඇතුළත්ව ඇති බව කාරුණිකව සඳහන් කරමි.	මාර්ගෝපදේශයට අනුව ගැලපීම් මූල්‍ය ප්‍රකාශනවලින් හෙලිදරව් කිරීමට කටයුතු කළ යුතුය.

වසරෙහි සංඛ්‍යා වෙනස් කර තිබුණු නමුත් ඊට අදාල ගැලපීම් මූල්‍ය ප්‍රකාශනවලින් හෙලිදරව් කර නොතිබුණි.

<p>(ඇ) මාර්ගෝපදේශ - 7.6 ඡේදයට අනුව මුදල් ප්‍රවාහ ප්‍රකාශය, මුදල් සහ හරස් සටහන් යන දෙකම සැලකිල්ලට ගෙන සෘජු ක්‍රමය යටතේ පිළියෙල කළ යුතු වුවත්, ආයතනය විසින් රු. 638,380 ක් වූ අත්තිකාරම් ලැබීම් හා රු. 617,364 ක් වූ ගෙවීම් හරස් සටහන් සැලකිල්ලට ගෙන නොතිබුණි.</p>	<p>හරස් සටහන් මගින් කරන ලද ගෙවීම් සහ ලැබීම් සත්‍ය වශයෙන්ම මුදලින් කරන ලද ගෙවීම් හා ලැබීම් නොවන බැවින් මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළියෙල කිරීමේදී සැලකිල්ලට ගෙන නොමැත.</p>	<p>මාර්ගෝපදේශයන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතුය.</p>
--	--	---

**1.6.2 ගිණුම්කරණ අඩුපාඩු**

**(අ) දේපල පිරියත උපකරණ**

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරියාගේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල සඳහන් සංඛ්‍යා සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල ආරම්භක ශේෂය ලෙස ඇතුළත් කළ යුතු නමුත්, 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයේ සඳහන් කර තිබූ රු. 20,875,876 ක කාර්යාල හා පරිගණක උපකරණ ශේෂය, සමාලෝචිත වර්ෂයේ ආරම්භක ශේෂය ලෙස භාණ්ඩාගාර පරිගණක මුද්‍රිත SA-82 හි රු. 21,539,296 ක් ලෙස රු. 663,420 ක් වැඩියෙන් සටහන් කර තිබුණි. එම වෙනස සම්බන්ධයෙන් සමාලෝචිත වර්ෂයේ ගිණුම් ප්‍රකාශනවලින් අනාවරණය කර නොතිබුණි. එම ප්‍රමාණයෙන්ම දේපල පිරියත හා උපකරණ සංචිත ගිණුම වැඩියෙන් දැක්වා තිබුණි.</p>	<p>එකඟවේ. භාණ්ඩාගාර පරිගණක මුද්‍රිතවල ආරම්භක ශේෂය කාර්යාල පොත්වල ආරම්භක ශේෂය සමඟ නොගැලපේ. එම වෙනස ඉදිරියේ දී භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර නිවැරදි කිරීමට කටයුතු කරනු ලැබේ.</p>	<p>භාණ්ඩාගාර පොත් ශේෂ හා කාර්යාල පොත් ශේෂ සසඳා ගැනීමට කටයුතු කළ යුතුය.</p>

(ආ) අග්‍රිම සැසඳුම් ප්‍රකාශය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරියාගේ අදහස් දැක්වීම	නිර්දේශය
(i) භාණ්ඩාගාර පරිගණක මුද්‍රිත අනුව අනෙකුත් ශීර්ෂ වෙනුවෙන් වාර්තාකරණ ආයතනය විසින් රු.408,380 ක වියදමක් දරා ඇත්තේ, අග්‍රිම සැසඳුම් ප්‍රකාශයෙහි එය රු.7,230 ක් ලෙස රු.401,150 ක් අඩුවෙන් දක්වා තිබුණි.	භාණ්ඩාර පරිගණක මුද්‍රිත මගින් අනෙකුත් ශීර්ෂ වෙනුවෙන් වාර්තා කරන ආයතනය මගින් දරා ඇති වියදම රු.7,230 ක් වන බැවින් අග්‍රිම ගිණුම් අගයන් එහි දක්වා ඇත.	මාර්ගෝපදේශයන්ට අනුකූලව අදාළ වියදම් නිවැරදිව හඳුනාගෙන ගිණුම්වලට ඇතුළත් කළ යුතුය.
(ii) වෙනත් ආයතන විසින්, වාර්තාකරණ ආයතනය වෙනුවෙන් දරන ලද රු.7,230 ක වියදම අග්‍රිම සැසඳුම් ප්‍රකාශයෙහි අඩු කිරීම් යටතේ දැක්විය යුතු වුවත්, එය අනෙකුත් ශීර්ෂ වෙනුවෙන් වාර්තාකරණ ආයතනය විසින් දරන ලද වියදමක් ලෙස හඳුනා ගෙන අග්‍රිම සැසඳුම් ප්‍රකාශයට එකතු කිරීමක් ලෙස දක්වා තිබුණි.	එකඟ වේ.	මාර්ගෝපදේශයන්ට අනුකූලව අදාළ වියදම් නිවැරදිව හඳුනාගෙන ගිණුම්වලට ඇතුළත් කළ යුතුය.
(iii) අග්‍රිම සැසඳුම් ගිණුමේ අනෙකුත් ශීර්ෂ වෙනුවෙන් වාර්තාකරණ ආයතනය විසින් අත්තිකාරම් “බී” ගිණුමට කරන ලද හර කිරීම් රු.2,758,211 ක් ඇතුළත් කර තිබුණු නමුත් එවැනි හර ශේෂයක් ආයතනයේ ශේෂ පිරික්සුමෙහි ඇතුළත්ව නොතිබුණි.	භාණ්ඩාගාරික මුද්‍රිත අනුව සිදු කරන ලද හර කිරීම් රු. 2,758,211 ක් ඇතුළත් කර ඇත.	මාර්ගෝපදේශයන්ට අනුකූලව ගිණුම් පිළියෙල කළ යුතුය.
(iv) අනෙකුත් ශීර්ෂ වෙනුවෙන් වාර්තාකරණ ආයතනය විසින් අත්තිකාරම් “බී” ගිණුමට කරන ලද බැර කිරීම් රු. 617,364 ක් වුවත්, අග්‍රිම සැසඳුම් ප්‍රකාශයෙහි එම අගය රු.1,025,744 ක් ලෙස දක්වා තිබීම හේතුවෙන් රු.408,380 ක් වැඩියෙන් ගැලපුම් කර තිබුණි.	එකඟ වේ.	මාර්ගෝපදේශයන්ට අනුකූලව ගිණුම්වලට නිවැරදිව තොරතුරු ඇතුළත් කළ යුතුය.

- |   |   |   |
|---|---|---|
| <p>(v) අනෙකුත් ආදායම් ශීර්ෂ වෙනුවෙන්, වාර්තාකරණ ආයතනය විසින් එකතු කරන ලද රු. 1,429,636 ක ආදායම අග්‍රිම සැසඳුම් ප්‍රකාශයෙහි හා මුදල් ප්‍රවාහ ප්‍රකාශයෙහි ඇතුළත් කර නොතිබුණි.</p>       | <p>අනෙකුත් ආදායම් ශීර්ෂවලට ආදායම් එකතු කරනු ලබන ආයතනයක් නොවන බැවින් එය ඇතුළත් කර නොමැත.</p> | <p>මාර්ගෝපදෙශයන්ට අනුකූලව ගිණුම්වලට නිවැරදිව තොරතුරු ඇතුළත් කළ යුතුය.</p> |
| <p>(vi) අග්‍රිම සැසඳුම් ප්‍රකාශයෙහි අඩු කිරීම් යටතේ දක්වා ඇති අනෙකුත් ශීර්ෂ විසින් අත්තිකාරම් “බී” ගිණුමට කරන ලද රු.617,364 ක හර කිරීම් ආයතනයේ ශේෂ පිරික්සුමෙහි ඇතුළත්ව නොතිබුණි.</p> | <p>මෙම රු.617,364.00 ක මුදල අත්තිකාරම් මුදල් සඳහා වර්ෂය තුළ හරස් සටහන් මගින් ලද මුදලකි.</p> | <p>මාර්ගෝපදෙශයන්ට අනුකූලව ගිණුම්වලට නිවැරදිව තොරතුරු ඇතුළත් කළ යුතුය.</p> |

**02. මූල්‍ය සමාලෝචනය**

**2.1 බැරකම්වලට එළඹීම**

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය -----	ප්‍රධාන ගණන්දීමේ නිලධාරියාගේ අදහස් දැක්වීම -----	නිර්දේශය -----
<p>මූල්‍ය ප්‍රකාශනවල සටහන (iii) හි දැක්වෙන බැඳීම් හා බැරකම්, භාණ්ඩාගාරය විසින් නිකුත් කර තිබුණු බැඳීම් හා බැරකම් පිළිබඳ ප්‍රකාශය සමඟ සැසඳී තිබිය යුතු වුවත්, එකතුව රු.688,265 ක් වූ බැරකම්, මූල්‍ය ප්‍රකාශනවල සටහන (iii) හි ඇතුළත් කර නොතිබුණි.</p>	<p>මූල්‍ය ප්‍රකාශයේ බැරකම් යටතේ බැරකම් සටහන් කිරීම සඳහා 2021 වර්ෂයට වෙන් කර තිබූ ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවූ හෙයින් මූල්‍ය ප්‍රකාශනවල බැඳීම් සටහන් කර නොමැත.</p>	<p>මූල්‍ය ප්‍රකාශනවල අගයන් හා භාණ්ඩාගාර මුද්‍රිතවල දැක්වෙන අගයන් සැසඳී තිබිය යුතු ය.</p>

2.2 නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම

නියැදි විගණන පරීක්ෂණවල දී නිරීක්ෂණය වූ නීති, රීති හා රෙගුලාසිවල විධිවිධානවලට අනුකූල නොවූ අවස්ථා පහත විග්‍රහ කර දැක්වේ.

විගණන නිරීක්ෂණය		ප්‍රධාන ගණන්දීමේ නිලධාරියාගේ අදහස් දැක්වීම	නිර්දේශය
-----		-----	-----
නීති, රීති හා රෙගුලාසිවලට යොමුව	වටිනාකම	අනුකූල නොවීම	
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය	-----	-----	
	රු.		
(අ) මුදල් රෙගුලාසි 139 සහ 257	2,137,275	වවුචර්පත් 03 ක් අනුමත කිරීමක් සහ නිර්දේශ තොරව ගෙවීම් කර තිබුණි.	මුදල් රෙගුලාසි අනුව කටයුතු කළ යුතුය.
		401 සහ 402 වවුචර්පත් අනියම් සේවකයින්ගේ වැටුප් ගෙවීමට අදාළ වවුචර්පත් වන අතර 502 වවුචරයට අදාළ සිදුවීමේදී අදාළ සම්පූර්ණ මුදල 501 වවුචරයෙන් අනුමත කර මුදල් ලබා ගැනීමට ITMIS පද්ධතියට ඇතුළත් කළ ද ඒ සඳහා නියමිත මුදල භාණ්ඩාගාරයෙන් නොලැබුණු බැවින් අනුමත කරන ලද එම මුදලේ ඉතිරිය 502 වවුචරයෙන් ගෙවීම් කරන ලදී .	
(ආ) මුදල් රෙගුලාසි 245(1)	559,291	වවුචර්පත් 19 ක් සහතික කිරීමකින් තොරව ගෙවීම් කර තිබුණි.	මුදල් රෙගුලාසි අනුව කටයුතු කළ යුතුය.
		වවුචර් ගෙවීම් සඳහා ඉදිරිපත් කිරීමේ දී නිවැරදි ලෙස සම්පූර්ණ කර ඉදිරිපත් කරන ලෙසත්, එම වවුචර් නිසි පරිදි පරීක්ෂා කරන ලෙසත්, අදාළ නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර ඇත.	

**03. මෙහෙයුම් සමාලෝචනය**

**3.1 සැලැස්ම කිරීම**

**3.1.1 ප්‍රසම්පාදන සැලැස්ම**

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරියාගේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>රාජ්‍ය මුදල් වකුලේඛ අංක 2/2020 හා 2020 අගෝස්තු 28 දිනැති මුදල් අමාත්‍යාංශ වකුලේඛයේ මාර්ගෝපදේශ අංක 13 හි 04 ඡේදයට අනුව, සමාලෝචිත වර්ෂය සඳහා සවිස්තරාත්මක ප්‍රසම්පාදන සැලැස්ම ඉදිරිපත් කර නොතිබුණ අතර සමාලෝචිත වර්ෂය අවසාන දිනට ප්‍රසම්පාදන සැලැස්මේ ප්‍රගතිය විගණනය සඳහා ඉදිරිපත් නොකිරීම හේතුවෙන් සැලැස්මේ ඵලදායිතාවය ඇගයීමට විගණනයට නොහැකි විය.</p>	<p>ඉදිරියට සවිස්තරාත්මක ප්‍රසම්පාදන සැලැස්මක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.</p>	<p>වකුලේඛයෙහි දැක්වෙන මාර්ගෝපදේශයට අනුකූලව කටයුතු කළ යුතුය.</p>

**3.2 වත්කම් කළමනාකරණය**

විගණන නිරීක්ෂණය	ප්‍රධාන ගණන්දීමේ නිලධාරියාගේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>2020 අගෝස්තු 28 දිනැති රාජ්‍ය මුදල් වකුලේඛ අංක 01/2020 දරන මුදල් අමාත්‍යාංශ වකුලේඛයේ 11.1 ඡේදයේ අනු අංක 06 ප්‍රකාරව යාවත්කාලීනව භාණ්ඩ සමීක්ෂණ කටයුතු සිදුකර නොතිබූ අතර මේ වනවිටත් එම කටයුතු අවසන් කර විගණකාධිපති වෙත වාර්තා යොමු කර නොතිබුණි.</p>	<p>භාණ්ඩ සමීක්ෂණ වාර්තාව මේ වන විට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.</p>	<p>වකුලේඛ යාවත්කාලීනව සමීක්ෂණ කටයුතු සිදුකර වාර්තා ඉදිරිපත් කළ යුතුය. ප්‍රකාරව භාණ්ඩ සිදුකර</p>



04. මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

ප්‍රධාන ගණන්දීමේ  
නිලධාරියාගේ අදහස්  
දැක්වීම

නිර්දේශය

2021 දෙසැම්බර් 31 දිනට ආයතනයේ අනුමත තනතුරු 107 සඳහා ස්ථීර කාර්ය මණ්ඩලය ලෙස 43 දෙනෙකු පමණක් බඳවාගෙන තිබූ අතර 59 දෙනෙකු කොන්ත්‍රාත් හා වැඩබලන පදනමින් බඳවා ගෙන තිබුණි. ජ්‍යෙෂ්ඨ මට්ටමේ හා තෘතීයික මට්ටමේ අනුමත තනතුරු 19 න් 12 ක්ම කොන්ත්‍රාත් හා වැඩ බැලීමේ පදනමින් බඳවාගෙන තිබුණි.

පිළිතුරු ලබාදී නොමැත.

පුරප්පාඩු පිරවීමට කටයුතු කළ යුතුය.